

වාගාලාප අරජුන්වීමෙහිලා 'යහැ' /jəha:/ පදයේ  
ප්‍රකරණබද්ධ හාටිතය

දිමුත් දිලුම ධනංශය විතානගේ

## Abstract

With the development of modern linguistics, in addition to the micro-linguistic fields of phonetics, phonology, Morphology and Syntax, the attention of linguists has also been focused on the subject field of Pragmatics. Accordingly, Linguists have been presented how to interpret a term used in an utterance based not only linguistic factors but also non-linguistic factors. In the every language based on the non-linguistic factors, many words can be found that define a place, a person or an animal, a time, a material, etc. In this background, the aim of this research is to study the word of 'यहा' /jəha:/ which is discussed as a grammatical unit called indeclinable word in the traditional Hindi grammar from a linguistic point of view based on the theoretical facts of the Pragmatics of linguistics and thus to bring out the true linguistic face of the word 'यहा' /jəha:/ used in colloquial Hindi. The research problem of this research is to search the word of 'यहा' /jəha:/ used in colloquial Hindi is defined according to context, and to use for what meanings according to context. Although Pragmatics is a practical subject area, till now the attention of Hindi linguists is mostly focused on the literal meanings, metaphorical meanings and implied meanings that are built on the linguistic facts discussed in area of semantics. Therefore, it is very important to study the use of the terms used in colloquial Hindi based on the theoretical facts of Pragmatics. Since the research is conducted based on the qualitative conditions of the collected data, the method of this research is recognized as the qualitative method. Interviews conducted with

Sinhala and Hindi speakers as the source of primary data for this research and subject books, academic articles and magazines as the source of secondary data. According to the data analysis of the research, the use of the locative word 'यहान' used in Hindi is similar to the use of the substitute words discussed in the article review according to linguistic principles, and the word 'यहान' is interpreted as a locative substitute word that is interpreted with a predicate, and is also a locative substitute word for a certain place. A face can be introduced.

### **Keywords:-** Meaning, Deixis, Context, Colloquial, Utterances

#### සාර සංග්‍රහය

නැතත වාග්විද්‍යාවේ වර්ධනයන් සමග ගබ්ද-ගබ්දීම, පද-පදීම, වාක්‍ය යන ක්ෂේත්‍ර වාග්විද්‍යාත්මක විෂය ක්ෂේත්‍රවලට අමතරව වාග්වේදීන්ගේ අවධානය ප්‍රකරණ විවාරය යන විෂය ක්ෂේත්‍රය කෙරෙහි ද යොමු වේ ඇත. ඒ අනුව වාග්වේදීන් හාජාත්මක සාධක මත පමණක් නොව හාජාත්මක නොවන සාධක මත ද වාගාලාපයක හාවිත යම් පදයක් අර්ථ තිරුපණය කරන ආකාරය ඉදිරිපත් කර ඇත. සෑම හාජාවක ම හාජාත්මක නොවන සාධක මත කිසියම් ස්ථානයක්, පුද්ගලයෙක් හෝ සත්ත්වයෙක්, කාලයක් හෝ උච්චයක් අර්ථ ගන්වන බොහෝ පද හඳුනා ගත හැකි ය. මෙම පසුවත් තුළ සාම්පූද්‍රයික හින්දී ව්‍යාකරණයේ අවශය තමින් ව්‍යාකරණ ඒකකයක් ලෙස සාකච්ඡාවට ගැනෙන 'यहौ' /jeha:/ පදය වාග්විද්‍යාවේ ප්‍රකරණ විවාරයේ එන සෙස්ද්ධාන්තික කරුණු මත වාග්විද්‍යාත්මක දාෂ්ටේකෝණයකින් අධ්‍යයනය කිරීම සහ එමගින් හාජාන හින්දීයේ හාවිත 'यहौ' /jeha:/ පදයේ සැබැං වාග්විද්‍යාත්මක මූහුණුවර මතුකර දැක්වීම මෙම පර්යේෂණයේ අරමුණ වේ. හාජාන හින්දීයේ හාවිත 'यहौ' /jeha:/ පදය ප්‍රකරණ බද්ධව අර්ථ ගැන්වේ ද, කිනම් අර්ථ උදෙසා ප්‍රකරණ බද්ධ වේ ද යන්න මෙම පර්යේෂණයේ පර්යේෂණ ගැටුව ලෙස හඳුනා ගැනේ. ප්‍රකරණ විවාරය පායෝගික විෂය ක්ෂේත්‍රයක් වුවන් බොහෝ දුරට හින්දී හාජාවේදීන්ගේ අවධානය යොමුවේ ඇත්තේ අර්ථ විවාරයේ සාකච්ඡාවට ගැනෙන

භාෂාමය කරුණු මත ගොඩනැගෙන වවනාර්ථ, ව්‍යෝගාර්ථ සහ භාවාර්ථ කෙරෙහි ය. එබැවින් ප්‍රකරණ විවාරයේ එන සෙසද්ධාන්තික කරුණු පාදක කොටගෙන භාෂණ හින්දීයේ භාවිත ඇතැම් පදවල භාවිතය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වේ. ප්‍රස්ත්‍රත පර්යේෂණය සිදුකරනු ලබන්නේ රස්කරගත් දත්තවල ගුණාත්මක තත්ත්ව පදනම් කොටගෙන බැවින් මෙම පර්යේෂණයේ ක්‍රමවේදය ලෙස හඳුනා ගැනෙන්නේ ගුණාත්මක ක්‍රමවේදයයි. මෙම පර්යේෂණය සඳහා ප්‍රාථමික දත්ත ලබාගත් මූලාශ්‍ය වශයෙන් සිංහල සහ හින්දී භාෂාවේදීන් සමග සිදුකරන ලද සම්මුඛ සාකච්ඡා ද ද්විතීයික දත්ත ලබාගත් මූලාශ්‍ය වශයෙන් විෂයානුබද්ධ ගුන්ථ, ගාස්ත්‍රීය ලිපි සහ සගරා ද දැක්විය හැකි ය. ප්‍රස්ත්‍රත පර්යේෂණයේ දත්ත විශ්ලේෂණයට අනුව භාෂණ හින්දීයේ භාවිත 'යහ්' /jeha:/ පදයේ භාවිතය වාග්වේද්‍යාත්මක මූලධර්ම ප්‍රකාරව ප්‍රකරණ විවාරයේ සාකච්ඡාවට ගැනෙන ආදේශක වවනවල භාවිතයට සමාන බවත්, 'යහ්' /jeha:/ පදය ප්‍රකරණ බද්ධව අර්ථ තීරුපණය කරන, එසේ ම කිසියම් ස්ථානයක් උදෙසා ආදේශ වන ස්ථානවාලී ආදේශක වවනයක් ලෙසත් නිගමනය කළ හැකි ය.

යකුරු පද:- අර්ථය, ආදේශක වවන, ප්‍රකරණය, භාෂණ, වාගාලාප  
පර්යේෂණයේ හැඳින්වීම

භාෂාවක අවසාන ප්‍රතිඵලය වන්නේ අර්ථ උත්පාදනය කිරීමයි. භාෂාවක් මගින් උත්පාදනය කරනු ලබන අර්ථ භාවිත කර එකිනෙකා විසින් ස්වකිය අදහස් සහ මතවාද සන්නිවේදනය කරනු ලබයි. ඒ සඳහා මිනිසා විසින් භාවිත කරනු ලබන්නේ වාගාලාප ය. මෙම වාගාලාප තනි පදයක් භේද පද රාකියක එකතුවක් විය හැකි අතර වාගාලාපයක පද තීර්මාණය වී ඇත්තේ වර්ණ එකට ගැළපීමෙනි. භාෂාවක වාගාලාප සංඛ්‍යාත්මකව තීරණය කළ නොහැක. එය අසිමිත ය. එසේ ම වාගාලාපයක දිග පළල තීරණය කිරීම ද සිදු කළ නොහැකි ය. එය බොහෝ දුරට තීරණය වන්නේ සන්නිවේදනය කරන භාෂකයාගේ හැඟීම් සහ වාගාලාපය භාවිත වන භාෂණ පරිසරය අදි සාධක මත පදනම්ව ය. එනම් භාෂකයාගේ හැඟීම් සහ භාෂණ පරිසරය ආදි සාධකවලට සාපේක්ෂව වාගාලාපයක දිග පළල වෙනස් වේ.

උදා - තාත්තා: පුතා, කැම කනවද?

පුතා: මං වැඩක්.

තාත්තා: භා.

ප්‍රස්තුත සංඛ්‍යාධිය බණ්ඩය වාගාලාප තුනකින් ගොඩනැගී ඇත. පුරුම වාගාලාපය පද තුනකින් ද දෙවන වාගාලාපය පද දෙකකින් ද තෙවන වාගාලාපය තනි පදයකින් ද ගොඩනැගී ඇත. එසේ ම මෙම වාගාලාප වෙන් වෙන් වශයෙන් ගත් කළ එකිනෙකට වෙනස් අර්ථ තුනක් ප්‍රකාශ කරයි.

මිනිසා විසින් සන්නිවේදනය සඳහා භාවිත කරනු ලබන සැම වාගාලාපයක් ම භාෂණ පරිසරය මගින් ද අර්ථවත් වේ. එබැවින් මිනිසා සන්නිවේදනයේ දී වාගාලාපයක් මගින් නුවමාරු කරන සමස්ත අර්ථය වාගාලාපයෙන් ම පමණක් ප්‍රකාශ නොවේ. ඇතැම් අර්ථ වාගාලාපයට භාෂණ පරිසරය හෝ සමාජ අවස්ථාව විසින් එක් කරනු ලබයි. එය මිනිසා හිතා මතා සිදු කරන්නක් නොවන අතර බොහෝ විට නිරායාසයෙන් සිදු වන්නකි. වාගාලාප සහ භාෂණ පරිසරය හෝ සමාජ අවස්ථාව අතර ගොඩනැගෙන මෙම සම්බන්ධතාව ප්‍රකරණය යුතුවෙන් සරලව අවබෝධ කරගත හැකි ය. භාෂණයේ දී වාගාලාපයක් ව්‍යවනවලින් පමණක් නොව එම වාගාලාපය භාවිත වන භාෂණ පරිසරය සමග ගොඩනැගුණු බාහිර සාධක පාදක කොටගෙන ද අර්ථවත් වේ. කාලය, ස්ථානය, පුද්ගලය, සහ ඉවා ආදි සාධක මත භාෂකයා සහ ග්‍රාවකයා අතර ගොඩනැගෙන සංඛ්‍යාධියට රේඛ ම ආවේණික වූ අනන්‍යතාවක් හිමි වේ. සංඛ්‍යාධියේ කරුණු වෙනස් වන විට හෝ ග්‍රාවකයා හෝ භාෂකයා වෙනස් වන විට සංඛ්‍යාධියේ අනන්‍යතාව ද වෙනස් වේ. සංඛ්‍යාධියකට හිමිවන මෙම අනන්‍යතාව ප්‍රකරණය ලෙස තවත් ආකාරයකින් භූම්‍ය ගත හැකි ය. ප්‍රකරණයට ව්‍යවනාරථවලට ලබා නොදිය හැකි බොහෝ අර්ථ ලබා දිය හැකි ය. එහෙත් භාෂාවක භාවිත සැම පදයක් ම ප්‍රකරණ බද්ධ නොවේ. යම් පදයක් ප්‍රකරණ බද්ධව භාවිත වන්නේ ද, එම පදය ව්‍යවනාරථවලට ලබා දිය නොහැකි බොහෝ අර්ථ වාගාලාපයකට එක් කරයි. මෙවැනි පද මාලාවක් ඕනෑම භාෂාවක භූම්‍ය ගත හැකි ය.

වාග්විද්‍යාවේ ප්‍රකරණය යනුවෙන් හඳුනා ගැනෙන මෙම සම්බන්ධතාව සමාජ වාග්විද්‍යාව සහ මතෝ වාග්විද්‍යාව සමග සාම්පූර්ණ සම්බන්ධතාවක් ගොඩනගයි. සමාජ වාග්විද්‍යාවේ දී සාකච්ඡාවට ගැනෙන ලේඛන සහ හාජන රිති අතුරින් හාජන රිති පිළිබඳව හැදැරීමේ දී හාජනයේ එන වාගාලාප අර්ථවත් වන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා ප්‍රකරණ විවාරාත්මක කරුණු පදනම් කරගනී. හාඡා උපාර්ශනය පිළිබඳ අධ්‍යයනය මතෝ වාග්වේදියාගේ ප්‍රධාන අධ්‍යයන අතරෙන් එකකි. කඩා දරුවකු සිය මව් හාඡාව ග්‍රහණය කරගනීමේ දී වැඩිහිටියන්ගේ දැන රිතිය කොතරම දුරට ඉවහල් වේ ද යන්න කෙරෙහි මතෝ වාග්වේදියාගේ අවධානය නිසැකව ම යොමු වන අතර ඒ සඳහා ප්‍රකරණ විවාරයේ එන යම් යම් කරුණු එම අධ්‍යයන සඳහා පාදක කර ගනී.

විසිවන සියවසේ මැද හාගයෙන් පසු ප්‍රකරණ විවාරය සම්බන්ධව විවිධ වාග්වේදීන් විසින් කරුණු සාකච්ඡා කර ඇත. කෙසේ වෙතත් විසිවන සියවසේ මුල් හාගය වන විට මැලි නොවුස්කි සහ ජේ. ආර. ගර්ත් යන වාග්වේදීන් විසින් ප්‍රකරණ බද්ධව වාගාලාප අර්ථවත් වන ආකාරය කෙරෙහි අවධානය යොමුකර ඇති බව ඔවුන්ගේ අධ්‍යයන නිරික්ෂණය කිරීමේ දී අවබෝධ කරගත හැකි ය. ප්‍රථම වරට ප්‍රකරණ විවාරය වාග්විද්‍යාත්මක දෘශ්‍යීකෝණයින් නිරික්ෂණය කිරීමේ ගොරවය හිමි වන්නේ වර්ෂ 1938 දී මොරිස් නම් දාරුණිකයාට ය. මොහු සඳහන් කරන ආකාරයට සංයු අතරේ ඇති සම්බන්ධතාව හැදැරීම වාක්‍ය විවාරයයි. සංයු සහ වස්තු අතර ඇති සම්බන්ධතාව හැදැරීම අර්ථ විවාරයයි. සංයු සහ ඒවායෙහි ඇති අර්ථකථන අතර පවතින සම්බන්ධතාව හැදැරීම ප්‍රකරණ විවාරයයි. ඉග්‍රීසි හාඡාවෙහි එන විශ්මයාර්ථවාවේ, විධානවාවේ සහ සාමාන්‍ය සූහපැතුම්වාවේ වාගාලාප ප්‍රකරණ විවාරාත්මක සූත්‍ර මගින් ඉදිරිපත් කිරීමට මොරිස් උත්සාහ ගෙන ඇත. හාඡාවේ ව්‍යවහාරය පිළිබඳව හැදැරිය හැකි හොඳ ම ක්මේෂ්‍යය ප්‍රකරණ විවාරය බව මොහුගේ අදහසයයි.

The philosopher Charles Morris distinguished three distinct branches of inquiry: syntactics or syntax, being the study of the formal relations of signs to one another, semantics, and the study of the the

relations of signs to the objects to which the signs are applicable, and pragmatics, the study of the relation of signs to interpreters.” (Levinson, 1983: 01)

ගුදිස්ගෙන් පසුව ප්‍රකරණ විවාරය කෙරෙහි බොහෝ භාෂාවේදීන්ගේ අවධානය යොමු වේ ඇත. ඒ අතර සමාජ වාග්ධේදීන් ප්‍රධාන වේ. ඔවුන් ප්‍රකරණය සම්බන්ධ ඉදිරිපත් කර ඇති අදහස් මෙසේ ඉදිරිපත් කළ හැකි ය.

That natural languages would have no semantics but only a syntex and a pragmatics. (G. Gazdar 1979)

Pragmatics is one of those words (societal and cognitive are others) that give the impression that some thing quite specific and technical is being talked about when often in fact it has no clear meaning. (Searle, Kiefer and Bierwisch 1980) (Levinson, 1983: 06)

භාෂා පාඨිය නැතහෙත් වාගාලාපය හා එය භාවිත වන සමාජ අවස්ථාව අතර ඇති සම්බන්ධතාව ප්‍රකරණයයි. එදිනෙදා ව්‍යවහාර කෙරෙන වාගාලාප අතුරෙන් බහුතරය අර්ථවත් කෙරෙනුයේ ප්‍රකරණය ක්‍රිඩිනි. ප්‍රකරණයෙන් තොරව ගත් විට බොහෝ වාගාලාපවලින් අපේක්ෂිත අර්ථය ඉදිරිපත් නොකෙරේ. එබැඳු ඇතැම් වාගාලාප හිස් ප්‍රලාප ලෙස ද පෙනෙන්නට පූජුවන. (විතුමසිංහ සහ තවත් අය, 2009: 99)

ඉහත නිර්වචනවලට අනුව ප්‍රකරණ විවාරයේ දී සාකච්ඡාවට ලක් කෙරෙන ප්‍රධාන භාෂාත්මක ඒකක කිහිපයක් හඳුනා ගත හැකි ය.

1. ආදේශක වචන - Deixis
2. සංවාද ඉංගන - Conversational implicature
3. පූර්ව ඉංගන - Presupposition
4. භාෂණ ක්‍රියා - Speech acts
5. භාෂණ යෙදුම් - Aspects of discourse

## ආදේශක වචන - Deixis

ආදේශක වචන භාෂා සංස්කීරිතය සහ ප්‍රකරණය අතර පවතින අභින්න සම්බන්ධය පෙන්වුම් කළ හැකි මූලික වාග්විද්‍යාත්මක ඒකකයකි. ආදේශක වචන යනු ආදේශ කළ හැකි වචන යන්නයි. එනම් කිසියම් පදයකින් හැගවෙන අර්ථය ප්‍රකරණ බද්ධව පිළික්වූ කිරීමෙහි ලා එම පදය වෙනුවට පොදුවේ භාවිත කළ හැකි පද ආදේශක වචන ලෙස සරලව හඳුන්වා දිය හැකි ය. ආදේශක වචන ඇතැම් භාෂාවේදීන් විසින් පාලිත වචන ලෙස ද හඳුන්වනු ලබයි.

දදා: දුමාල් මට පොතක් දුන්නා.	}	කාවින්ද මට පොතක් දුන්නා	}	එයා මට පොතක් දුන්නා.
රාජුල් මට පොතක් දුන්නා.	}			

දුමාල්, කාවින්ද සහ රාජුල් යනු පුද්ගල නාම ත්‍රිත්වයකි. ප්‍රස්තුත නිදුසුනේ මෙම නාම ත්‍රිත්වය සිංකේතවත් කිරීමට 'එයා' යන පදය ආදේශ කර ඇති ආකාරය තිරුපණය කෙරේ. මේ ආකාරයට 'එයා' යන පදය වෙනත් පදයක් වෙනුවට ආදේශ කළ හැකි බැවින් එය ආදේශක වචනයක් ලෙස හඳුනා ගැනේ. යම් වචනයක් ආදේශක වචනයක් ලෙස වාග් විද්‍යානුකූලව හඳුනා ගැනීමට නම් ආදේශ කළ හැකි වීම යන සාධකය පමණක් පුමාණවත් නොවේ. කිසියම් වචනයක් වෙනුවට ආදේශ වන පදයේ අර්ථය ප්‍රකරණයෙන් අර්ථවත් වන්නේ නම් එවිට එම වචනය ප්‍රකරණ විවාරණට අනුව ආදේශක වචනයක් වේ. ප්‍රස්තුත උදාහරණයේ 'එයා' යනු දුමාල්, කාවින්ද, රාජුල් පමණක් නොව වෙනත් පුද්ගලයක උදෙසා ද භාවිත කළ හැකි ය. එම පුද්ගලයා තිශ්විතව ම කුවුරු විය හැකි ද යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ 'එයා' යන පදයේ ඇති වචනාර්ථයෙන් නොව එම පදය සහිත වාගාලාපය ප්‍රකරණ බද්ධව තිරුපණය වන අර්ථයෙනි.

1. අල්මාරියේ තොප්පිය තිබුණා. - එතන තොප්පිය තිබුණා.
2. ගේවුව ගාව කුවුද හිටියා. - එතන කුවුද හිටියා.
3. පිටවනියේ රාජුල් ඉන්නවා. - එතන රාජුල් ඉන්නවා.

ප්‍රස්තුත නිදුසුන් වාගාලාප නිරික්ෂණය කිරීමේ දී 'ඡැනන' යන පදය විටක 'අල්මාරියේ' උදෙසා ද විටෙක 'ගේවුව ගාව' උදෙසා ද විටෙක 'පිටිවනයේ' උදෙසා ද ආදේශ වී ඇත. එසේ ම ග්‍රාවකයා 'ඡැනන' යන්නෙන් ආදේශ වන්නේ අල්මාරියේ ද, ගේවුව ගාව ද නැතහාත් පිටිවනයේ ද යන්න වටහා ගනු ලබන්නේ මෙම වාගාලාප භාවිත වන භාෂණ පරිසරය හෝ සමාජ අවස්ථාව මත එනම් ප්‍රකරණය මත ගොඩනැගෙන අර්ථය අනුව ය.

මේ ආකාරයට ආදේශක වචනයක් අර්ථ උත්පාදනය කරන්නේ ප්‍රකරණ බද්ධ වන විට ය. ප්‍රකරණ බද්ධ තොවන තුරු ආදේශක වචනයන් නිරුපණය වන කේත්දුගත අර්ථය පැහැදිලි තොවේ.

දදා: මං ඒක මයාට දෙන්නද?

ප්‍රස්තුත තිදුසුන් වාගාලාපයේ 'ඒක' යන පදය කිහියම් වස්තුවක් වෙනුවට ආදේශ වී ඇත. නමුත් එම වස්තුව කුමක්ද යන්න එනම් 'ඒක' යන්නෙන් අර්ථ ගැන්වෙන කේත්දුගත අර්ථය වටහා ගැනීමට භාෂකයා සමත් තොවේ. එයට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ ප්‍රස්තුත වාගාලාපය ප්‍රකරණ බද්ධ වී තොමැති වීමයි.

දදා: මං ඒක මයාට දෙන්නද?

මොකක් ද?

මං රෝග මයාට පෙන්නුවේ.

ප්‍රස්තුත උදාහරණයේ 'ඒක' යන්නෙන් ආදේශ වී ඇත්තේ කුමක් ද යන්න එනම් 'ඒක' යන්නෙන් අර්ථ ගැන්වෙන කේත්දුගත අර්ථය කුමක්ද යන්න ග්‍රාවකයා නිශ්චිතව අවබෝධ කර ගනී. මන් ද යත් ප්‍රස්තුත උදාහරණයේ 'ඒක' යෙදී ඇති වාගාලාපය ප්‍රකරණ බද්ධව භාෂණ පරිසරය සමග සම්බන්ධතාවක් ගොඩනාගා ඇති බැවිති. එනම් 'ඒක' යනු භාෂකයා විසින් රෝග දිනයේ තමාට පෙන්වූ ඔරලෝසුවක්, පැනක්, කම්පයක් ආදි ද්‍රව්‍යයක් බව ග්‍රාවකයා නිරායාසයයෙන් අවබෝධ කරගනී.

ආදේශක ව්‍යවසායක ස්වභාවය තවත් නිදුසුන් වාගාලාපයක් මගින් අධ්‍යයනය කරමු.

උදා: ඔයා හෙට එතනට යන්න. එයා ඔයාට ඒක ගෙනත් දෙයි.

ප්‍රස්තුත උදාහරණ වාගාලාපයේ 'මයා', 'මයාට' සහ 'එයා' යන පද කිසියම් පුද්ගලයෙක් හැගවීම සඳහා ද 'එතනට' යන පදය කිසියම් නිශ්චිත සේරානයක් හැගවීම සඳහා ද 'හෙට' යන පදය කිසියම් නිශ්චිත දිනයක් හැගවීම සඳහා ද 'එක' යන පදය නිශ්චිත ද්‍රව්‍යයක් හැගවීම සඳහා ද ආදේශ වී ඇත. නමුත් මෙම ආදේශ වී ඇති පදවලින් අර්ථ ගැන්වෙන පුද්ගලයේ ක්‍රියා සේරානය නිශ්චිතව කුමක් විය හැකි ද, දිනය නිශ්චිතව ක්‍රියා විය හැකි ද සහ ද්‍රව්‍යය කුමක් විය හැකි ද යන්න අවබෝධ කරගැනීම ගැටුපු සහගත වේ. මන්ද මෙම වචන සහිත ප්‍රස්තුත වාගාලාපය හාම්ණ පරිසරය හෝ සමාජ අවස්ථාව සමග ප්‍රකරණ බද්ධ වී නොමැති බැවිති.

උදා: A: ඔයාට පොත හමුවුනා දී?

B: නෑ බැ.

A: මං රමේෂ්ට කිවිවා ඔයාට දෙන්න කියල.

B: රමේෂ් හෙට ලයිඛුරි එනවා කියලනම් කිවිවා.

A: එහෙනම ඔයා හෙට එතනට යන්න. එයා ඔයාට ඒක ගෙනත් දෙයි.

පෙර සාකච්ඡා කළ වාගාලාපය ප්‍රස්තුත උදාහරණයට අනුව හාම්ණ පරිසරය සමග ප්‍රකරණ බද්ධ වී ඇත. ඒ අනුව 'මයා', 'මයාට', යනු B බවත් 'එයා' යනු රමේෂ් බවත් 'හෙට' යනු අද සඳහා නම් අගහරුවාදා බවත් 'එතන' යනු ලයිඛුරි එක බවත් එසේ ම 'එක' යනු පොත බවත් වචන ගැනීම අපහසු නොවනු ඇත.

හාමාවක හාවිත වන ආදේශක වචන හඳුනා ගැනීමේ දී සාම්ප්‍රදායික ව්‍යාකරණයේ සාකච්ඡාවට ගැනෙන සර්වනාම කෙරෙහි

අවධානය යොමු වේ. සර්වනාමයක් යනුවෙන් අදහස් කෙරෙන්නේ සියල්ලන් සඳහා යෙදිය හැකි නාම යන්නයි. මෙහි දී ද සිදුවන්නේ ආදේශ විමකි. මේ ආකාරයට සර්වනාම ආදේශක වචන ලෙස හඳුනා ගත හැකි වන නමුත් ආදේශක වචන ලෙස හඳුනා ගැනෙන්නේ සාම්පූද්‍යායික ව්‍යාකරණයේ එන සර්වනාම පමණක් තොවේ. ප්‍රකරණ බද්ධව අර්ථ නිරුපණ ගක්‍රතාව පවතින ඇතැම් නිපාත, සහ නාම පද ද ආදේශක වචන ලෙස හඳුනා ගැනේ.

ලෝකයේ සැම භාෂාවක ම ආදේශක වචන ප්‍රකරණ බද්ධව අර්ථවත් වේ. කෙසේ වෙතත් ආදේශක වචන ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව භාෂාවෙන් භාෂාවට විෂම වේ.

සිංහල භාෂාව	ඉංග්‍රීසි භාෂාව	හින්දී භාෂාව
හෙට	Tomorrow	කල /kəl/
ඊයේ	yesterday	
අනිද්දා	-	පරස් /pərsə:/
පෙරදා	-	

ප්‍රකරණ විවාරයේ දී හඳුනා ගැනෙන ආදේශක වචන වාගාලාපයක ආදේශ වන ස්ථානය, පුද්ගලය, ද්‍රව්‍යය සහ කාලය, වේලාව හෝ දිනය ආදි සාධක මත ප්‍රධාන ශිර්ෂ හතරක් යටතේ සාකච්ඡා කළ හැකි ය.

1. සත්වවාවී ආදේශක වචන (Person deixis)
2. අවෝතනික ආදේශක වචන (Inanimate deixis)
3. කාලවාවී ආදේශක වචන (Time deixis)
4. ස්ථානවාවී ආදේශක වචන (Place deixis)

## පරයේෂණ ගැටලුව

හින්දී භාෂණයේ භාවිත 'යහැ' /jəha:/ පදය ප්‍රකරණ බඳුව අරථ ගැන්වේ ද, කිනම් අරථ උදෙසා ප්‍රකරණ බඳුව වේ ද යන්න මෙම පරයේෂණයේ පරයේෂණ ගැටලුව ලෙස හඳුනා ගැනේ.

## පරයේෂණයේ අරමුණ

සාම්ප්‍රදායික හින්දී ව්‍යාකරණයේ අවශය නමින් ව්‍යාකරණ ඒකකයක් ලෙස සාකච්ඡාවට ගැනෙන 'යහැ' /jəha:/ පදය වාග්විද්‍යාවේ ප්‍රකරණ විවාරයේ එන සෙස්ද්ධාන්තික කරුණු මත වාග්විද්‍යාත්මක දාජ්ලිකෝණයකින් අධ්‍යයනය කිරීම සහ එමගින් භාෂණ හින්දීයේ භාවිත 'යහැ' /jəha:/ පදයේ සැබැටි වාග්විද්‍යාත්මක මූහුණුවර මත්‍යකර දැක්වීම මෙම පරයේෂණයේ අරමුණ වේ.

## පරයේෂණයේ වැදගත්කම

භූතන වාග්විද්‍යාවේ වර්ධනයත් සමග ප්‍රකරණ විවාරය හඳුනාගෙන දශක ගණනාවක් ගෙවී ගිය ද හින්දී භාෂාව භාවිත වන උතුරු ඉන්දියාවට ප්‍රකරණ විවාරය තවමත් ආයුතික විෂය ක්ෂේත්‍රයකි. එයට එක් හේතුවක් ලෙස මෙම භාෂාව පාදක කොට ගෙන ප්‍රකරණ විවාරය සම්බන්ධයෙන් පළවී ඇති ගාස්ත්‍රිය ලේඛන විරල විම දැක්වීය හැකි ය. මෙය ඉතා ප්‍රායෝගික විෂය ක්ෂේත්‍රයක් වුවත් බොහෝ දුරට හින්දී භාෂාවේදීන්ගේ අවධානය යොමු වන්නේ අරථ විවාරයේ සාකච්ඡාවට ගැනෙන භාෂාමය කරුණු මත ගොඩනැගෙන වවනාර්ථ, ව්‍යංගාර්ථ සහ භාවාර්ථ කොරේහි ය. මෙවැනි පසුව්‍යාව්‍යාව්‍යාව ප්‍රකරණ විවාරයේ එන සෙස්ද්ධාන්තික කරුණු පාදක කොටගෙන භාෂණ හින්දීයේ භාවිත පදවල භාවිතය ප්‍රකරණාර්ථව සිදුවන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කිරීම ඉතාවැදගත් වේ.

## පරයේෂණ ක්‍රමවේදය

ප්‍රස්තුත පරයේෂණය සිදුකරනු ලබන්නේ රස්කරගත් දත්තවල ගුණාත්මක තත්ව පදනම් කොටගෙන බැවැන් මෙම පරයේෂණයේ ක්‍රමවේදය ලෙස හඳුනා ගැනෙන්නේ ගුණාත්මක ක්‍රමවේදයයි.

## 'යහ්'/jəha:/ පදයේ ව්‍යාකරණත්මක සංස්ථීතිය

භාෂණ හින්දීයේ භාවිත 'යහ්'/jəha:/ පදයේ ව්‍යාකරණත්මක සංස්ථීතිය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී හින්දී භාෂා විද්‍යාත්‍යන් විසින් මෙම පදය හඳුනාගෙන ඇත්තේ ව්‍යාකරණ ඒකකයක් (grammatical unit) ලෙස ය. ආචාර්ය හරජේව් බාහ්රී (2016) සිය හින්දී-හින්දී ගබඳක්ෂයේ මෙම පදය ක්‍රියා විශේෂණ පදයක් ලෙස හඳුන්වා දී ඇත. ආචාර්ය හෝලානාරී තිවාරී (2004) මෙම පදයේ සංරච්චනය ක්‍රියා විශේෂණ යටතේ අධ්‍යයනය කර ඇත. එසේ ම ආචාර්ය හරව්ගේ තරුණී, කාමිතාප්‍රසාද් ගුරු ආදී බොහෝ හින්දී ව්‍යාකරණයෙහින් විසින් සාම්ප්‍රදායික හින්දී ව්‍යාකරණයේ 'යහ්'/jəha:/ පදය විශ්‍රාන්ත ලබන්නේ ක්‍රියා විශේෂණ පද විශේෂයක් ලෙස ය. ආචාර්ය හෝලානාරී තිවාරී 'යහ්'/jəha:/ පදය සිය ව්‍යාකරණ විශ්‍රාන්තයේ අව්‍යාපිත යටතේ ද විශ්‍රාන්ත කර ඇත. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ක්‍රියා විශේෂණ, සම්බන්ධවාවේ පද, සම්බන්ධවාවේ සහ විස්මයවාවේ පද අව්‍යාපිත පද ලෙස හඳුනා ගත හැකි බවයි.

'යහ්'/jəha:/ පදය නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව පිරික්සීමේ දී 'යහ'/jəh/ යන නියතවාවේ සරච්චනාම පදය\* ගුරු කොටගෙන නිර්මාණය වී ඇති බව හින්දී භාෂා ව්‍යාකරණවේදීන්ගේ මතයයි.

සටහන්: 'යහ'/jəh/ සම්පූර්ණයක් සංකේතවත් කරන බැවින් සම්පූර්ණ නියතවාවේ සරච්චනාමයක් ලෙස හඳුන්වා දේ. 'යහ'/jəh/ මගින් සංකේතවත් කරනු ලබන පදාර්ථයේ නියතභාවය ද සංකේතවත් වන බැවින් මෙම සරච්චනාමය නියතවාවේ සරච්චනාමයක් ලෙස හඳුන්වයි. (බාහ්රී, 1985: 86)

යහ /jəh/ > යහ් /jəha:/

හින්දී භාෂාවේ මව් භාෂාව ලෙස හඳුනාගැනෙන සංස්කෘත භාෂාවේ මෙම අර්ථය සඳහා 'ඉතා' සහ 'අතු'\* යන පද භාවිත වේ.

සටහන්: 'ඉතා' සම්භාවය ලේඛන සංස්කෘතයෙහි භාවිත පදයක් වන අතර 'අතු' සංස්කෘත භාෂණ ව්‍යවහාරයෙහි භාවිත පදයකි. (රේවත, 2022)

ප්‍රකාශනී තත්ත්වය	භැංග වෙන්කර දැක්වීම	ලෝපය	සරුගය	ආදේශක වචනය
යහ /jəh/	හ + අ /h/+/ə/	අ /ə/	-ඃ /a:̐/	යහ් /jəha:̐/
යහ /jəh/ + -ඃ /a:̐/				

## වරනුගිම සහ හාලිතය

‘యహ్’/jeha/ పదయ ప్రపంచ, కర్తన, సమిప్రధాన, అవది, సమిబన్ద జఱ ఆధ్యాత్మిక యన విభక్తిని ఆర్పివల వరున్నాయే. లీహెన్ మొమ పదయ సూమిప్రధానికి లిఖ్యాకరణయే ఆల్ఫాయ పద విశేషయకు లెస్ స్టోకెన్ బైలైన్ వివన చోడుయే వర నొన్నాయే. లే అన్ను మొమ పదయ నీయన లీకవలన పదయకు లెస్ హాథున్నా గత హక్కి య.

ଆଦେଶକ ଲମ୍ବାଙ୍କ	ପ୍ରତିଲିପି	କର୍ତ୍ତା	ଜାଗିପ୍ରଭାବ	ଅଧିକାରୀ	ଜାଗିନାମି	ଆଧୁନିକ
ଯହଁ / jəha:/	ଯହଁ / jəha:/	ଯହଁ ସେ / jəha:~ se:/	ଯହଁ କେ ଲାଇ / jəha:~ ke: lie:/	ଯହଁ ସେ / jəha:~ se:/	ଯହଁ କା /jəha:~ ka:/ ଯହଁ କେ /jəha:~ ke:/ ଯହଁ କୀ /jəha:~ ki:/	ଯହଁ ପର /jəha:~ pər/

‘යහෝ’ /jəha:/ පදයේ පුරුමා විහක්ති රුපය ආධාර විහක්ති අර්ථයෙන් ද භාවිත වනු තුළාගත ගත හැකි ය. මෙම භාවිතයේ දී ආධාර විහක්ති ප්‍රත්‍යාය සැශ්‍යවේ අර්ථ නිරුපණයක් සිදු කරයි.\*

සටහන්: හින්දීයෙහි විවිධ පද විහක්තිවල වරනැගී, එහෙන් විහක්ති ප්‍රත්‍යායක් රහිතව යෙදෙන අවස්ථා දක්නට ලැබේ. මෙවැනි අවස්ථාවල විහක්ති ප්‍රත්‍යායක් භාවිත තොවුනා ද අර්ථයානුකූලව විහක්ති ප්‍රත්‍යාය සැශ්‍යවේ ඇති බව සැලකිය යුතු වේ. (සෙනෙවිරත්න, 2008: 93)

ලදා: **යහෝ මත බැතො। (යහෝ - යහෝ පර)**

/jəha:/ met bæ:θo:/ (/jəha:/ = /jəha:/ pər/)

මෙතන වාචිවෙන්න එපා.

**බෙටේ, ජරා යහෝ ආओ। (යහෝ - යහෝ පර)**

/be:tə:, zəra: jəha:/ a:o:/ (/jəha:/ = /jəha:/ pər/)

පුතේ, මෙතනට පොඩිඩික් එන්න.

‘යහෝ’ /jəha:/ පදය බහුවචනයෙන් විහක්ති අර්ථවල වරනොනැගෙන බව සඳහන් කළ ද මෙම පදයේ එකවචන අර්ථය සමග භාවිත වන බහුවචන අර්ථයක් තුළාගත හැකි ය. එහෙන් එම බහුවචන අර්ථය දෙන පදයේ සංරචනය සිදුවන්නේ ‘යහෝ’ /jəha:/ පදය ගුරුකොටගෙන තොව ‘යහෝ’ /jəha:/ පදය සංරචනය වීමට ගුරු වූ නියතවාවක සර්වනාමය ගුරුකොට ගෙන ය.

ලදා: **යහෝ බැතනා මනා හේ!**

මෙතන ඉදගන්න තහනා.

/jəha:/ bæ:θna: məna: hæ:/

**ඩන සුතාන් පර බැතනා මනා හේ!**

මේ තැන්වල ඉදගන්න තහනා.

/in stha:nə:/ pər bæ:θna: məna: hæ:/

ඉහත නිදුසුන් ඉදිරිපත් කර ඇති පළමු වාගාලාපයේ ‘යහෝ’ /jəha:/ පදය එකවචන ආධාර විහක්තියේ වරනැගී ඇති අතර දෙවෙනි

වාගාලාපයේ 'යහ්' /jəha:/ පදයේ ඒකවචන ආධාර විහක්ති අරථය බහුවචන අරථයෙන් භාවිත වී ඇත. මෙහි දී 'යහ' /jəh/ නියතවාවේ ඒකවචන සර්වනාමයේ බහුවචන රුපය වන යේ /je:/ පදයේ තිරයක් රුපයට තොහොත් විහක්ති ප්‍රත්‍යාග්‍ය ගැන්වෙන රුපයට 'ස්ථාන' /stha:n/ යන ස්ථානවාවේ බහුවචන පදයක් සහ 'පර' /per/ පරසරගය එක් විමෙන් පළමු උදාහරණ වාගාලාපයේ යෙදී ඇති ඒකවචන පදයට අනුරූපීව දෙවන වාගාලාපයේ බහුවචන අරථය සංරචනය වී ඇති බව පැහැදිලි වේ.

ପ୍ରତିକାର	<p><u>ये सુધାନ</u> બહુત સાફ હું।</p> <p>/je: stha:n bəhot sa:f hæ:z/ મેં તૈની ગોવિકું પીરિસ્પુદ્દિ.</p>
ଆମାର	<p><u>इન સુધାનોं</u> પર ગાડી ન રોકને દીજાએ।</p> <p>/in stha:no:~ pər ga:di: nə ro:kne: di:jie:/ મેં તૈનીલા વાહન નાલનીં નાલનીં દેનીનીં લિપા.</p>
અધિક	<p><u>જલ્દી</u> ઇન સુધାનોં સે જનતા કો હટા દો।</p> <p>/jəldi: in stha:no:~ se: jənta: ko: həṭa: do:/ જુક્કાના મેં તૈનીલિની જનતાની કરનીના.</p>
જમિનીદ	<p><u>ઇન સુધାનોં</u> કે લોગ બહુત દુખી સે રહતે હું।</p> <p>/in stha:no:~ ke: lo:g bəhot dukhi: se: ræhte: hæ:z/ મેં તૈનીલા મેનીઝેઝુ તીવ્યત વેનેને ગોવિકું દ્રુતેનું.</p>
કર્તૃન	<p><u>ઇન સુધାનોં</u> સે મૈને કામ સીખા।</p> <p>/in stha:no:~ se: mæ:ne: ka:m si:kha:/ મેં તૈનીલિની મં વૈચ ઉગેનાગેનીના.</p>

‘యహో’ /jəha:/ పదంలే లేకవలన అర్థాడ బహువలనార్థాలయనీ సంరలనయ లే ఆగ్ని ఆకారయ సహ ప్రాంతా, కర్మణ, అవది, జమిబన్ధ సహ ఆదియ దత విషణ్వితిల వ్యావహార లన ఆకారయ మొచ్చ ఉద్దేరింపనీ కల ఐక్యి య.

විහක්තිය	විහක්ති ප්‍රතිඵල	නියන්තාවේ සරුවනාමය	නියන්තාවේ සරුවනාමයේ බහුවචන රුපය	විහක්ති ගැන්වෙන රුපය	ස්ථානවාවේ බහුවචන පදනම	බහුවචනයේ පදනම
ප්‍රථමා	-	යහ /jəh/	යේ /je:/	-	ස්ථාන /stha:n/	යේ ස්ථාන /je: stha:n/
කරුණ	සේ /se:/	යහ /jəh/	යේ /je:/	ඇන /in/	ස්ථාන /stha:n/	ඇන ස්ථානෝ සේ /in stha:no: se:/
සම්පූර්ණ	කේ ලයි /ke: lie:/	යහ /jəh/	යේ /je:/	ඇන /in/	ස්ථාන /stha:n/	ඇන ස්ථානෝ කේ ලයි /in stha:no: ke: lie:/
අවධී	සේ /se:/	යහ /jəh/	යේ /je:/	ඇන /in/	ස්ථාන /stha:n/	ඇන ස්ථානෝ සේ /in stha:no: se:/
සම්බන්ධ	කා /ka:/ කේ /ke:/ කි /ki:/	යහ /jəh/	යේ /je:/	ඇන /in/	ස්ථාන /stha:n/	ඇන ස්ථානෝ කා /in stha:no: ka:/ ඇන ස්ථානෝ කේ /in stha:no: ke:/ ඇන ස්ථානෝ කි /in stha:no: ki:/
ආධාර	පර/මේ /per/ /me:/	යහ /jəh/	යේ /je:/	ඇන /in/	ස්ථාන /stha:n/	ඇන ස්ථානෝ* පර /in stha:no: per/ ඇන ස්ථානෝ මේ /in stha:no: me:/

සටහන්: හින්දී භාෂාවේ බහුවචන නාම පදයක් සම්ග විහක්ති ප්‍රතිඵලයක් යෙදෙන විට එම නාම පදයේ අන්තරයට 'ං' /o:/ හෝ 'ං' /jo:/ ප්‍රතිඵලය එක් වී උරු /o:/ හෝ 'ං' /jo:/ අන්තරයක් බවට පත් වේ. මෙහි දී පළමුව බහුවචන නාම පදයේ බහුවචන ප්‍රතිඵලයක් ඇත්තාම එය ලොජ් කළ යුතු ය. (සෙනෙවිරත්න, 2008: 88).

ବିଲକ୍ଷଣ	ବିଲକ୍ଷଣ ପ୍ରକାଶ	ନିଯନ୍ତ୍ରଣାର୍ଥ ଜର୍ମନୀଆମ୍ବେ	ନିଯନ୍ତ୍ରଣାର୍ଥ ଜର୍ମନୀଆମ୍ବେ ବହୁବଳିନ ରୈପାର	ବିଲକ୍ଷଣ ଗୈନ୍ତରିନ ରୈପାର	ଜୀବନାର୍ଥ ବହୁବଳି ଅଧିକ	ବହୁବଳିନାର୍ଥ ପଦ୍ଧତି
ପ୍ରତିରୋଧ	-	ଯହ /jəh/	ଯେ /je:/	-	ସ୍ଥାନ /stha:n/	ଯେ ସ୍ଥାନ /je: stha:n/
କରନ୍ତି	ସେ /se:/	ଯହ /jəh/	ଯେ /je:/	ଇନ୍ /in/	ସ୍ଥାନ /stha:n/	ଇନ୍ ସ୍ଥାନାଂ ସେ /in stha:na:~ se:/
ଜମିପ୍ରଦାନ	କେ ଲାଇ /ke: lie:/	ଯହ /jəh/	ଯେ /je:/	ଇନ୍ /in/	ସ୍ଥାନ /stha:n/	ଇନ୍ ସ୍ଥାନାଂ କେ ଲାଇ /in stha:na:~ ke: lie:/
ଅବିରି	ସେ /se:/	ଯହ /jəh/	ଯେ /je:/	ଇନ୍ /in/	ସ୍ଥାନ /stha:n/	ଇନ୍ ସ୍ଥାନାଂ ସେ /in stha:na:~ se:/
ଜମିବନ୍ଦି	କା /ka:/ କେ /ke:/ କି /ki:/	ଯହ /jəh/	ଯେ /je:/	ଇନ୍ /in/	ସ୍ଥାନ /stha:n/	ଇନ୍ ସ୍ଥାନାଂ କା /in stha:na:~ ka:/  ଇନ୍ ସ୍ଥାନାଂ କେ /in stha:na:~ ke:/  ଇନ୍ ସ୍ଥାନାଂ କି /in stha:na:~ ki:/
ଅବିର	ପର/ମେ /pər/ /me:~/	ଯହ /jəh/	ଯେ /je:/	ଇନ୍ /in/	ସ୍ଥାନ / stha:n/	ଇନ୍ ସ୍ଥାନାଂ* ପର /in stha:na:~ pər/  ଇନ୍ ସ୍ଥାନାଂ ମେ / in stha:na:~ me:~/

ଜାବନ୍ତି: ହିନ୍ଦୀ ଭାଷାରେ ବହୁବଳିନ ନାମ ପଦ୍ଧତି ଜାମାର୍କ ଜାମାର୍କ ବିଲକ୍ଷଣ ପ୍ରତିରୋଧ ଯେଦେନ ବିର ଲିମ ନାମ ପଦ୍ଧତି ଅନ୍ତରିମ 'ଆଁ' /o:/ ହେବୁ 'ଆଁ' /jo:/ ପ୍ରତିରୋଧ ଲିକ୍ ଲି ଓଁ' /o:/ ହେବୁ 'ଆଁ' /jo:/ ଅନ୍ତର ନାମରେ ବେଳିର ଅନ୍ତ ଲେଖି ଦେ ପାଲମ୍ବୁଲ ବହୁବଳିନ ନାମ ପଦ୍ଧତି ବହୁବଳିନ ପ୍ରତିରୋଧ ଆନ୍ତରିମ ଲିକ୍ ଲୋପେ କଲ ଦ୍ଵାରା ଯ. (ମେନେଲିରନ୍ତିନ, 2008: 88).

ଶବ୍ଦକ୍ରିୟ	ଶବ୍ଦକ୍ରିୟ ପ୍ରକାଶ	ନୀଯତତ୍ତ୍ଵରେ ଜରୁରିମାତ୍ରାମଧ୍ୟ	ନୀଯତତ୍ତ୍ଵରେ ଜରୁରିମାତ୍ରାମଧ୍ୟ ବେଳୁଲିଙ୍ଗ ରୂପରେ	ଶବ୍ଦକ୍ରିୟ ଜୈନ୍‌ଲେବନ ରୂପରେ	ଜୈନ୍‌ଲେବନରେ ବେଳୁଲିଙ୍ଗ ରୂପରେ	ବେଳୁଲିଙ୍ଗରେ ଅଧିକ
ଫୁଲମୀ	-	ଯହ /jəh/	ଯେ /je:/	-	ସ୍ଥାନ /stha:n/	ଯେ ସ୍ଥାନ /je: stha:n/
କର୍ତ୍ତା	ସେ /se:/	ଯହ /jəh/	ଯେ /je:/	ଇନ /in/	ସ୍ଥାନ /stha:n/	ଇନ ସ୍ଥାନୋରେ ସେ /in stha: no:~ se:/
ଜମିପ୍ରଦାନ	କେ ଲେଇ /ke: lie:/	ଯହ /jəh/	ଯେ /je:/	ଇନ /in/	ସ୍ଥାନ /stha:n/	ଇନ ସ୍ଥାନୋରେ ଲେଇ /in stha: no:~ ke: lie:/
ଧରି	ସେ /se:/	ଯହ /jəh/	ଯେ /je:/	ଇନ /in/	ସ୍ଥାନ /stha:n/	ଇନ ସ୍ଥାନୋରେ ଧରି /in stha: no:~ se:/
ଜମିବନ୍ଦ	କା /ka:/  କେ /ke:/  କୀ /ki:/	ଯହ /jəh/	ଯେ /je:/	ଇନ /in/	ସ୍ଥାନ /stha:n/	ଇନ ସ୍ଥାନୋରେ କା /in stha: no:~ ka:/  ଇନ ସ୍ଥାନୋରେ କେ /in stha: no:~ ke:/  ଇନ ସ୍ଥାନୋରେ କୀ /in stha: no:~ ki:/
ଧାରୀ	ପର/ମେ /pər/ /me:~/	ଯହ /jəh/	ଯେ /je:/	ଇନ /in/	ସ୍ଥାନ / stha:n/	ଇନ ସ୍ଥାନୋରେ ପର /in stha: no:~ pər/  ଇନ ସ୍ଥାନୋରେ ମେଁ /in stha: no:~ me:~/

සටහන්: හින්දී භාෂාවේ බහුවචන නාම පදයක් සමඟ වහක්ති ප්‍රත්‍යායක් යෙදෙන විට එම නාම පදයේ අන්තයට 'ං' /o:/ හෝ 'ඇ' /jo:/ ප්‍රත්‍යාය එක් වී ඇන් /o:/ හෝ 'ඇ' /jo:/ අන්ත නාමයක් බවට පත් වේ. මෙහි දී පළමුව බහුවචන නාම පදයේ බහුවචන ප්‍රත්‍යායක් ඇත්තම් එය ලොජ් කළ යුතු ය. (සෞනෙලිරත්න, 2008: 88).

හින්දී නාම පදයකට පරව විහත්ති ප්‍රත්‍යායක් යෙදෙන අවස්ථාවල දී එම නාම පදයේ රුළිය පරිවර්තනයක් සිදු වේ. එම රුළිය පරිවර්තනය වාක්‍ය රචනය කෙරෙහි ද බලපානු ලබයි. (සහාය් සහ වතුරුවේදී, 1998: 15).

මෙම බහුවචන පද සංරචනයේ දී 'ස්ථාන' /stha:n/ ස්ථානවාවේ බහුවචන පදය වෙනුවට 'ජගහ' /jəgəh/ (තැන), 'ප්‍රදේශ' /prade:ʃ/ (ප්‍රදේශය) ආදී ස්ථානවාවේ පද ද භාෂණ හින්දී ව්‍යවහාරයේ සූලහ භාවිත වේ.

යේ ස්ථාන	⇒	යේ ජගහ	යේ ප්‍රදේශ
/je: stha:n/		/je: jəgəh/	/je: prade:ʃ/

භාෂණ හින්දී 'යහැ' /jəha:/ පදයේ ඒකවචන වරනැගීම සහ බහුවචන භාවිතය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ඒකවචන පදයට සාරේක්ෂාව බහුවචන භාවිතය කේවල පද විශේෂයක් ලෙස භාවිත නොවන බවත් එසේ ම එය පද සහ සර්ග කිහිපයක එකතුවක් ලෙස භාවිත වන බවත් පැහැදිලි වේ. එසේ ම මෙම බහුවචන රුපවලට අනුකූල වන 'යහ' /jəh/ නියතවාවේ සර්වනාමයෙන් ම සංරචනය වන ඒකවචන පද විශේෂයක් ද භාෂණ හින්දී ව්‍යවහාරයේ භාවිත වේ.

ବିଶ୍ୱାସନାମାଳା ଅଧ୍ୟ	ବିଶ୍ୱାସନ୍ଦେଶ	ବିଶ୍ୱାସନି ଉକ୍ତ	ବିଶ୍ୱାସନାମାଳା ଲକ୍ଷଣାମାଳା (ଲେଖନାମାଳା)	ବିଶ୍ୱାସନି ଗୋପନେନ ରୂପରେ	ବିଶ୍ୱାସନାମାଳା ଲକ୍ଷଣାମାଳା ଅଧ୍ୟ
ଯେ ସ୍ଥାନ <i>/je:/ /stha:n/</i>	ଅରିମା	-	ଯହ <i>/jeh/</i>	-	ସ୍ଥାନ <i>/stha:n/</i>
ଇନ୍ ସ୍ଥାନାମ୍ ସେ <i>/in stha:na:o̐ se:/</i>	କରେଣ	ସେ <i>/se:/</i>	ଯହ <i>/jeh/</i>	ଇମ୍ <i>/is/</i>	ସ୍ଥାନ <i>/stha:n/</i>
ଇନ୍ ସ୍ଥାନାମ୍ କେ ଲାପି <i>/in stha:na:o̐ ke: lie:/</i>	ଜାତିଭାନ୍ଦନ	କେ ଲାପି <i>/ke: lie:/</i>	ଯହ <i>/jeh/</i>	ଇମ୍ <i>/is/</i>	ସ୍ଥାନ <i>/stha:n/</i>
ଇନ୍ ସ୍ଥାନାମ୍ ସେ <i>/in stha:na:o̐ se:/</i>	ଆଲିଦେ	ସେ <i>/se:/</i>	ଯହ <i>/jeh/</i>	ଇମ୍ <i>/is/</i>	ସ୍ଥାନ <i>/stha:n/</i>
ଇନ୍ ସ୍ଥାନାମ୍ କା <i>/in stha:na:o̐ ka:/</i>	ଜାତିଭାନ୍ଦନ	କା <i>/ka:/</i>	ଯହ <i>/jeh/</i>	ଇମ୍ <i>/is/</i>	ସ୍ଥାନ <i>/stha:n/</i>
		କେ <i>/ke:/</i>			ଇମ୍ ସ୍ଥାନ କେ <i>/is sthan:ke:/</i>
		କୀ <i>/ki:/</i>			ଇମ୍ ସ୍ଥାନ କୀ <i>/is sthan:ki:/</i>
ଇନ୍ ସ୍ଥାନାମ୍ ପର <i>/in stha:na:o̐ se:/</i>	ଆଦ୍ୟର	ପର <i>/par/</i>	ଯହ <i>/jeh/</i>	ଇମ୍ <i>/is/</i>	ସ୍ଥାନ <i>/stha:n/</i>
ଇନ୍ ସ୍ଥାନାମ୍ ମେ <i>/in stha:na:o̐ me:/</i>					ଇମ୍ ସ୍ଥାନ ପର <i>/is sthan:par/</i>
					ଇମ୍ ସ୍ଥାନ ମେ <i>/is sthan:me:/</i>

ହିନ୍ଦୀ ହାତାର ଯନ୍ମ ଲପ ହାତା ପହକ ଜନ ପ୍ରାଦେଖିଯ ବ୍ୟବହାର ଦିହାଳିକ ଲିକନ୍ତୁଳିକିନ୍ ନିର୍ମିତ ହାତାରକ ବନ ବୈଶିନ୍ ହିନ୍ଦୀ ହାତକ କଲାପରେ ଲୀକ୍ ଲୀକ୍ ପ୍ରାଦେଖିଲାଲ ବ୍ୟବହାର ବନ ପ୍ରାଦେଖିଯ ବ୍ୟବହାରଲାଲ ଆବେଣିକ ବ୍ୟ 'ଯହଁ' /jəha:/ ପଦରେ ଅର୍ପିଯାଇ ଜମାନ ବିବନ ହଙ୍ଗନାଗତ ହୈଛି ଯ.

ଅଳଦି	ଉଚ୍ଚ	ବ୍ୟନ୍ଦେଖି
ଇୟାଁ /ija:/	ଇ /i/	ଇତ /it/ ଇତୈ /itæ:/

ମେଇ ଅମନରବ ହିନ୍ଦୀ ହାତାରେ ପ୍ରଧାନ ଲପହାତାରକ ବନ ପ୍ଲର୍ବ ହିନ୍ଦୀଲାଲ ହାତାରେ ବ୍ୟବହାର ବନ ମେମ ପଦରେ ଜମାନ ପ୍ରଯୋଗରେ ହଙ୍ଗନାଗତ ହୈଛି ଯ.

ହିନ୍ଦୀ	ପ୍ଲର୍ବ ହିନ୍ଦୀ
ଯହଁ /jəha:/	ଇହଁ /iha:/

ହାତା ହିନ୍ଦୀ 'ଯହଁ' /jəha:/ ପଦରେ ହାତିଯ କେରେହି ଅଳଦାନ୍ୟ ଯୋଗୁ କିରିମେ ଦି ହଙ୍ଗନାଗତ ହୈଛି ତଥିନ୍ ବିଶେଷ ଲକ୍ଷଣ୍ୟରେ ଲେଜ ନିର୍ବାକ ଜମା ପ୍ରଯୋଗ ବୀ ହାତିଯ ବିମ ଜମାନ କଲ ହୈଛି ଯ. ମେବୈନି ଅଳଦାନ୍ୟ ହାତା ହିନ୍ଦୀରେ ପ୍ଲର୍ବାଲ ଦିକଗତ ହୈଛି ଯ. ହାତା ହିନ୍ଦୀରେ ମେମ ପଦ ନିର୍ବାକ ଜମା ହାତିଯ ବିନ୍ଦନେ ପ୍ରାପମା ବିହକିନିଯେ ଯ.

ନୀତାତ୍ୟ	ପ୍ରଯୋଗ	ଦେଖିବାରେ ଲାଗୁଥାଏ
ସେ (ଲାଗୁ) /se:/	ଯହାଁ ସେ /jəha:̐ se:/	ଯହାଁ ସେ ଵହାଁ ଖୁବସ୍ରୁତ ହୈ। /jəha:̐ se: vəha:̐ khu:bsu:rət hæ:/ ମେଲେବ ଲାଗୁ ଲେବ ଲେଜେନାହିଁ.
ସେ (ଭାବାରୁ) /se:/	ଯହାଁ ସେ /jəha:̐ se:/	ଯହାଁ ସେ କତିନେ ଦୂର ହୈ? /jəha:̐ se: kitne: du:r hæ:/ ମେଲେ ଭାବାରୁ କୋଲିଲିର ଦୂର ଏ?
ତକ (ଲେନକାଂ- /ୟନକାଂ) /tek/	ଯହାଁ ତକ /jəha:̐ tek/	ତୁମ ଯହ ଲକୀର ଯହାଁ ତକ ଖାଁଚୋ। /tum jəh ləki:r jəha:̐ tek kha:̐co:/ ଭାବା ମେ ଭାବ ମେଲନାମ ଲେନକାଂ ଅଣିନ୍ତାଙ୍କିରିବାକାଂ।
ତୋ (ହାଂ) /to:/	ଯହାଁ ତୋ /jəha:̐ to:	ଯହାଁ ତୋ ବହୁତ ଗଂଦା ହୈ। /jəha:̐ to: bəhot gən̐da: hæ:/ ମେଲେ ହାଂ ଗୋବିକ୍ଷ ଅପିରିକ୍ଷିଦ୍ୱାରା ପାଇଲାଯାଇଛି।
ହୀ (ହା) /hi:/	ଯହିଁ /jəhi:̐/	ଵହ ଲଙ୍କା ଯହିଁ ଥା। /vəh ləŋka: jəhi:̐ tha:/ ଲେ କୋଲ୍ଟିଲ ମେଲନାମି ହିରିଯେ।
ଭୀ (ଭାବୀ) /bhi:/	ଯହାଁ ଭୀ /jəha:̐ bhi:/	ତୁମ କଭି-କଭି ଯହାଁ ଭୀ ଆୟା କରୋ। /tum kəbhi: kəbhi: jəha:̐ bhi: a:ja: kəro:/ ଭାବା ଭାବାରୁ ହିଲେ ମେଲେବ ଲାଗୁ ଲେବ ଲେଜେନାହିଁ।

‘యహ్’ /jeha:/ పదయ తినడి ఖాతణయే జమిబన్దివాలే అవుట పదయకే లెసం ద వుచుఖార లున్న ష్లుహు దైకియ ఖక్కి య. ఈతి ది మెంత పదయ ‘కే’ /ke:/ విఖస్తేనియల పరవ ఖాల్చు లీమ ష్ట్రుఖుగత ఖక్కి విఁఁజేషు లుక్కశునయకి.

පුලුල පදය	උදාහරණ වාගාලාප	අර්ථය
යහැ- වහැ /jeha:~- vaha:~/	जो नहीं चाहे, <u>यहाँ-वहाँ</u> मत फँको और कहीं इकट्ठा करके जला दो। <i>/jo: nehi: ca:hie: jeha:~- vaha:~ met phe:ko: j:r kahi:~ ike:tta: kerke: jela: do:/</i> चिन्हनैति देवले लिहे मेहेधानेना नैतिव केवाहेहरी तैनकर गेव गल प्रविवल दानेना।	තैनै तैनैवल (कामरदेय, लेसिय देव, सालदेय, मृदुलेल, कृपसिदेय आदि यमि नैदिवित स्पैराना विदयेन)
यहाँ- वहाँ ज़्येहा:~- vaha:~/	कोरोना के समय <u>यहाँ-वहाँ</u> मत घमो। <i>/koro:na: ke: semej jeha:~- vaha:~ met ghu:mo:/</i> केवारेंना क्वाले <u>लिहे मेहेधानेना</u> लिपा	तैनै तैनैवल (गतें, नगरदेय, प्रस्तोत्कालदेय, पिरिविनीदेय, क्वव सुप्तप्त, पारेप आदि यमि नैदिवित प्रदेश विदयेन)

සාම්ප්‍රදායික හින්දී ව්‍යාකරණයේ පද සාධනයට අනුව මෙම කුගල පදය ‘ංග’ /j:r/ (සහ) නිපාතය ලොඡ් වී සමාසකරණයෙන් නිර්මාණය වූ පදයක් වශයෙන් ද තුළන්වා දෙයි.

८६०: यहाँ और वहाँ - यहाँ-वहाँ

/jəhaː̯ j:r vəhaː̯/ - /jəhaː̯ - vəhaː̯/

‘यहाँ’ /jəha:/ अद्यते प्रकरण विवरात्मक विग्रहय.

හිනදී භාෂණයේ 'යාහ්' /jəha:/ පදය වාගාලාපවල භාවිත වන අර්ථ සම්බන්ධව අවධානය යොමු කිරීමේ දී කිසියම් ස්ථානයක් අර්ථ ගැන්වීම උදෙසා ව්‍යවහාරවීම හඳුනාගත හැකි මූලික කරුණකිග කිසියම් ස්ථානයක් අර්ථ ගැන්වීම උදෙසා ව්‍යවහාර වන පද අනුරින් මෙම පදය භාෂකයාට සම්පූර්ණ කිසියම් ස්ථානයක් අර්ථ ගැන්වීම සඳහා ව්‍යවහාර වේ. එම භාෂකයාට සම්පූර්ණ ස්ථානය භාෂකයාගේ දාශ්වේෂ්වරයට ගෝවර වන ස්ථානයක් වන අතර ග්‍රාවකයාගේ දාශ්වේෂ්වරයට ගෝවර වන හෝ තොවන ස්ථානයක් විය හැකි ය. මෙම පදය මගින් අර්ථ ගැන්වන භාෂකයාට සම්පූර්ණ ස්ථානය කිසියම් කෙන්දුගත ස්ථානයක් හෝ විස්තාත ප්‍රදේශයක් හෝ විය හැකි ය. මේ ආකාරයට 'යාහ්' /jəha:/ පදය වාගාලාපයක භාවිතයේ දී එය කිසියම් ස්ථානයක් උදෙසා ව්‍යවහාර වන බවත් එසේ ම භාෂකයාට සම්පූර්ණ ස්ථානයක් උදෙසා ව්‍යවහාර වන බවත් ව්‍යවනාර්ථයෙන් හඳුනා ගත හැකි ය. නමුත් මෙම පදය යම් වාගාලාපයක ව්‍යවහාර වන්නේ කිසියම් කෙන්දුගත ස්ථානයක් අර්ථ ගැන්වීමට ද තැනහෙත් කිසියම් විස්තාත ප්‍රදේශයක් අර්ථ ගැන්වීමට ද, එසේ ම එම අර්ථ ගැන්වන ස්ථානය නිශ්චිත වශයෙන් ම කුමක් විය හැකි ද (නිවස, බොඩීම, ගම, රට) යන්න ව්‍යවනාර්ථයෙන් හඳුනා ගත තොහැකි. මෙවැනි අර්ථ හඳුනා ගැනීම සඳහා භාෂාමය තොවන සාධක මත ගොඩනැගුණු, වාශ්වේද්‍යාවේ අධ්‍යාපනය කෙරෙන පුළුල් විෂය පරාසයක් වන ප්‍රකරණ විවාරණත්මක මූලධර්ම පාදක කරගනු ලබයි. වාගාලාපයක් සහ ප්‍රකරණය අතර ගොඩනැගෙන සම්බන්ධතාව භාෂාමය තොවන අර්ථ රාජියක් උත්පාදනය කරයි. ඒ අනුව 'යාහ්' /jəha:/ පදය භාෂකයාට සම්පූර්ණ ස්ථානයක් අර්ථ ගැන්වීම උදෙසා භාවිත කළ හැකි වන අතර, එම ස්ථානය නිශ්චිතව ග්‍රාවකයා විසින් හඳුනා ගනු ලබන්නේ වාගාලාප අතර ගොඩනැගෙන ප්‍රකරණය මත ය.

ଦୟାହରଣ ଓଗୁଳାପଦ	ପକରଣ ବଢ଼େଇ ଫର୍ମାଯ
ତୁମ ଆଜ <u>যହାଁ</u> ମତ ଆଓ। /tum a:j <u>jəha:</u> ̐ met a:o:/ ତଥା ଏହି ମେଲେ ଲନ୍ତନ ଲପା।	ହାତକଦାତ ଜାତିପ ନିଃଶ୍ଵିତ ଜୀବିନୀଙ୍କ ହାତକଦା ପରମାନଦେଁ ଶୀତଳତିଥିନ ଜୀବି- ନଦ୍ୟ (ନିଃପତ, ବୋଚିମ, ନେଂବାକିକାଗାରଯ)
ଆଜକଳ <u>যହାଁ</u> ଖୁବ୍ ବାରଶି ହୋ ରହି ହୈ। /a:jkəl <u>jəha:</u> ̐ khu:b ba:rɪʃ ho: rəhi: hæ:/ ମେଲି ଏବିଜ୍ଞାନ ମେଲେଲ ଗୋବିକ୍ ଲୈଜ୍ଞେଜ୍.	ହାତକଦାତ ଜାତିପ ବିଜ୍ଞାନକ ହାତକଦା ପରମାନଦେଁ ଶୀତଳତିଥିନ ଜୀବି- ନଦ୍ୟ ଅଛି ପ୍ରଦେଶୀଯ (ମେଲି, ନାଗରଯକ୍, ରତକ୍)
ବଚ୍ଚୋ, ଶାଂତ ହୋ ଜାଓ ଔର <u>যହାଁ</u> ଦେଖୋ। /bəcco:" ſa:nt ho: ja:a:o: j:r <u>jəha:</u> ̐ de:kho:/ ଲମକ୍, ନିଃଶ୍ଵିକିଳିଦ ଲେଲା ମେଲେ ବଲନ୍ତନା.	ହାତକଦା ମେଲି ମୋହୋନେଁ ଜିରିନ ନିଃଶ୍ଵିତ ଜୀବିନୀଙ୍କ (ଅନ୍ତିକାରିତା ତୁଳ କଲ ଲୋର୍ଲ ହୃଦୀରିତି, ବ୍ରିଭିଆ ପିରିରେ ହାତକଦା ମେଲି ମୋହୋନେଁ ଜିପରିନ ହେଁ ବାଚିବି ଜିରିନ ତିନା)
ଯହାଁ ରହନେବାଲେ ବହୁତ ଲୋଗ ଖେତି କରତେ ହୈ। /jəha:̐ rəhne:va:le: bəhot lo:g khe:ti: kerte: hæ:/ ମେଲେ ଶୀତଳତିଥିନ ଗୋବିକ୍ ଲିନିଜ୍ଞେ କ୍ଷୁଣ୍ଣିର୍ବ୍ଲ ଲୈବି କରନ୍ତିନେଁ।	ହାତକଦାତ ଜାତିପ ବିଜ୍ଞାନକ ହାତକଦା ମେଲି ମୋହୋନେଁ ଜିରିନ ହେଁ ଶୀତଳ ଲନ (ଲେଲାର୍, ପୋଲ୍ଟିନିଗମ, କ୍ଷୁଣ୍ଣିଗ୍ରେଟ୍)
ମୈ ଦେଖୁଣ୍ଗା କିଥିହ କତିବ ଯହାଁ ହୈ କିନିହାଁ। /mæ:̐ de:khu:̐ga: ki jəh kita:b <u>jəha:</u> ̐ hæ: ki nəhi:̐/ ମେଲି ପୋକ ମେଲେ କିମେନାଲ ଏ ନାହେଁ କିମାଲ ମଂ ବଲନ୍ତନା。	ହାତକଦା ଧୈନାର ଜିରିନ ହେଁ, ହାତକଦାତ ପରମାନ ଜମିବନ୍ଦିନାଲାଯକ୍ ଅଛି ଜୀବିନୀଙ୍କ (ଧୈନାର ଉତ୍ତରାଧିକାରୀ ଲବନ ବିଜ୍ଞାନିଦ୍ୱାରା ପ୍ରକ୍ଷେତରକାଳୀ, ପରମାନଦେଁ ରକ୍ତିଯାଲ କରନ୍ତୁ ଲବନ ପୋକାଲାର)
ମୈ କଲ <u>ଯହାଁ</u> ସେ ଚଲା ଜାଞ୍ଚାଗା। /mæ:̐ kəl <u>jəha:</u> ̐ se: cəla: ja:u:̐ga:/ ମଂ ହେଲ ମେଲନ୍ତନ ଯନାଲ୍	ହାତକଦା ପରମାନଦେଁ ଶୀତଳ ଲନ ଜୀବିନୀଙ୍କ ହେଁ ପ୍ରଦେଶୀଯକ୍ (ନିଃପତ, ବୋଚିମ, ନେଂବାକିକାଗାରଯ)

<p><u>यहाँ बहुत दर्द हो रहा है।</u>  <i>/jəha:~ bəhot dərd ho: rəha: hæ:/</i>  <u>मेंहे गेविक्स रेडनव।</u></p>	<p>ಅರೆರದೆ ಕಿಸಿಯಂತಿ ಪ್ರದೇಶದಯಕ್ (ಅವಿಯವ ಕಿಟಿಪಯಕ್ ಸಹಿತ)  (ಆದಿ ಪ್ರದೇಶದ, ಬಬಿ ಪ್ರದೇಶದ)</p>
<p><u>आपकी मदद से मैं आज यहाँ हूँ।</u>  <i>/a:pki: mədəd se: mæ:~ a:j̥ jəha:~ hu:~</i>  <u>मियागे लृद्वि जिन्द तमचे ३० अ६</u>  <u>मेंतनु उन्हेन।</u></p>	<p>ಖಾತಕಯಾ ವರ್ತತಮಾನದೆ ಸಿರಿನ ಹೇಁ ವಿಷಯ ಕರನ ಜೆಲ್ಲಾನಯಕ್ (ರತ್ನಿಯಾ ಜೆಲ್ಲಾನಯಕ್, ವಿಷಾಪಾರಿಕ ಜೆಲ್ಲಾನಯಕ್)</p>
<p><u>मुझे यहाँ बहुत काम है, इसलिए</u>  <u>तंग मत करो।</u>  <i>/mujhe: jəha:~ bəhot ka:m hæ:~,</i>  <i>islie: tən̊g mət kəro:/</i>  <u>मैं <u>मेंतनु</u> गेविक्स वैचಿ <u>तियेनव।</u></u>  <u>लै नीसा ಕरदर ಕरनौन ಲीपा.</u></p>	<p>ಖಾತಕಯಾ ಕರನ ಕಿಸಿಯಂತಿ ರತ್ನಿಯಾವಕට ಹೇಁ ಕಿಸಿಯಂತಿ ತನಭೂರತವ ಅಣ್ಣಾಲ ರೂಪಕಾರಿ ಕವಪ್ರತ್ಯಾ ಸಿಂಡ್ರುಕರನ ಜೆಲ್ಲಾನಯ (ಆಯತನದೆ ಕಾರ್ಯಾಲ ಕಾಮರಯ, ಸಹಾ ಯಾಲ್ಯಾವಿ)</p>
<p><u>यहाँ बैठने के लिए मैंने बहुत कष्ट</u>  <u>झोले हैं।</u>  <i>/jəha:~ bæ:ʃhne: ke: lie: mæ:ʃne:</i>  <i>bəhot kəʃʈ,jhe:le: hæ:~</i>  <u>मैं <u>मेंतनु</u> लैनौन गेविक्स द್ವಿಕ್</u>  <u>विद್ಲಾ <u>तियेनव।</u></u></p>	<p>ಮೆಲೆಗಿನೆ ಆರ್ಪಲವನ್ ವನ ಜೆಲ್ಲಾನಯ ನೀರ್ಜಪಣಯ ವನೆನೆನೆ ಕಾಲಯ ಅನ್ನಾವ ಯ.  (ಆದಿ ವಿಷರ ಗಣನಾವಕට ಪೆರ ಸಿರಿ ಜೆಲ್ಲಾನಯ ಮತ ಗेवಿನ್‌ಗೆನೆ ತನ್‌ವಯವ ಸೂಪೆಕೆಂತ ವರ್ತತಮಾನದೆ ಸಿರಿನ ಜೆಲ್ಲಾನಯ ಮತ ಗेवಿನ್‌ಗೆನೆ ತನ್‌ವಯ.</p>
<p><u>अगर कोई मुझे यहाँ से हटाने के</u>  <u>लिए सोच रहा है, तो मैं देख लूँगा।</u>  <i>/əgər ko:i: mujhe: jəha:~ se: həq:a:ne:</i>  <i>ke: lie: so:c rəha: hæ:, to: mæ:~</i>  <i>de:k̥h lu:ga:/</i>  <u>मौव <u>मेंतनीनೆ</u> लैलूवनौन क्लिरै ಹरि</u>  <u>हಿತಂ उनौನವनौ ಮ० ಬಲಾಗನौನौ.</u></p>	<p>ಖಾತಕಯಾ ವರ್ತತಮಾನದೆ ತೆಲೆವನ ಜೆಲ್ಲಾನಯಕ್ ಹೇಁ ದರನ ಪ್ರದೇಶದಯಕ್ (ಸಹಾಪತಿ ತನಭೂರಕ್, ಲೆಕ್ಕಿ ತನಭೂರಕ್, ಬೋಚಿಮಕ್, ರತ್ನಿಯಾವ ಕರನ ಜೆಲ್ಲಾನಯಕ್)</p>

ತೆಂತ ಅಂತರವಲ್ 'यहाँ' /jəha:~/ ಪದ್ಯ ಕಥನ ತಿನ್‌ದಿಯೆ ದ್ವಿ ಖಾತಕಯಾವ ಸತ್ಯಿಪ ನೊವನ ಲಿಂಬನ ಖಾತಕಯಾಗೆ ದ್ವಾತೆಪರಯವ ಸತ್ಯಿಪವ ಅಷ್ಟಿವನ ಲಿಂಬ ಗ್ರಾವಕಯಾವ ಸತ್ಯಿಪ ಸನ್‌ದ್ರಬ್ಧವಲ್ ದ ವಿಷವನಾರ ವಿನ್ನ ದೈಕಣ ಹೈಕಿ ಯ.

ଉଦ୍‌ବିନ୍ଦୁ ଶବ୍ଦରେ ବାକୀଲାପଣ	ପ୍ରକରଣ ବିଶେଷ ଧରଣ
ଅବ <u>যହଁ</u> କତିନେ ବଚେ ହଁ? /əb jeha:/ kitne: bəce: hæ:/ ଦେଇ ମିଠନ କିମ୍ବା ଉଚ୍ଚର ଦ?	ଶାଖକ୍ରିୟାରେ ଜୀବିତ ନୋଟିନ ଲିହେନ୍ ଶାଖକ୍ରିୟାରେ ଧାର୍ତ୍ତରୀପରୀଯରେ ଜୀବିତ ଅଭିଵିନା ଲେଜେ ମ ଗ୍ରାମକ୍ରିୟାରେ ଜୀବିତ କିମ୍ବା ନିଃନୀତି କେବେଳାଗତ ଚର୍ଚାନ୍ୟକୁ (ଗ୍ରାମକ୍ରିୟାରେ ଅନନ୍ତ)
ଯହଁ କତିନେ ବ୍ୟାଚ୍‌ଚୌ କେ ନାମ କମ ହଁ? /jeha:/ kitne: bəcco:/ ke: na:m kem hæ:/ ମିଠନ ଲମଦି କି ଦେନେବୁକ୍‌ରେ ନାମ ଅଭିଵିନି ଦ?	ଶାଖକ୍ରିୟାରେ ଜୀବିତ ନୋଟିନ ଲିହେନ୍ ଶାଖକ୍ରିୟାରେ ଧାର୍ତ୍ତରୀପରୀଯରେ ଜୀବିତ ଅଭିଵିନା ଲେଜେ ମ ଗ୍ରାମକ୍ରିୟାରେ ଜୀବିତ କିମ୍ବା ନିଃନୀତି କେବେଳାଗତ ଚର୍ଚାନ୍ୟକୁ (ଗ୍ରାମକ୍ରିୟା ଜୀବିତରେ ଆବଶ୍ୟକ ନାମ ଲୈଦିବେଳାବୁବା)
ଯହଁ କୋଇ ଗଲତି ହଁ ତୋ ମୁଝେ ବତାଆଁ। /jeha:/ ko:i: gelti: hæ: to: mujhe: b̥eta:o:/ ମିଠନ ମୋକକଙ୍କର ଲୈର୍ଦ୍ଦକୁ କିମ୍ବା ନାମି ମତ କିମ୍ବାନ୍ତିନାମି	ଶାଖକ୍ରିୟାରେ ଜୀବିତ ନୋଟିନ ଲିହେନ୍ ଶାଖକ୍ରିୟାରେ ଧାର୍ତ୍ତରୀପରୀଯରେ ଜୀବିତ ଅଭିଵିନା ଲେଜେ ମ ଗ୍ରାମକ୍ରିୟାରେ ଜୀବିତ କିମ୍ବା ନିଃନୀତି କେବେଳାଗତ ଚର୍ଚାନ୍ୟକୁ (ଗ୍ରାମକ୍ରିୟାରେ ଜୀବିତରେ ଆବଶ୍ୟକ ନାମ ଲୈଦିବେଳାବୁବା)

ඉහත උදාහරණ වාගාලාප අධ්‍යයනය කිරීමේ දී 'යුත්' /jəha:/ පදය කිසියම් ස්ථානයක් අර්ථ ගැන්වීම සඳහා භාවිත වන බව පැහැදිලි වන කරුණකි. එම ස්ථානය භාෂ්‍යකයාට සම්පූර්ණ ස්ථානයක් හෝ කේන්දුගත ස්ථානයක් හෝ විය හැකි ය. නමුත් මෙම පදය භාවිත වන ස්ථානය නිශ්චිත වශයෙන් ම කුමක් විය හැකි ද යන්න වටහා ගැනීමට වචනයේ අර්ථය පමණක් ප්‍රමාණවත් නොවන බව ද ඉහත නිදුසුන් වාගාලාප අධ්‍යයනයේ දී පැහැදිලි වන තවත් කරුණකි. එබැවින් මෙම 'යුත්' /jəha:/ පදය භාවිත වන ස්ථානය කුමක් ද යන්න නිශ්චිතව වටහා ගැනීමට අර්ථ විවාරණීමක මූලධර්ම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ප්‍රකරණ විවාරණීමක මූලධර්ම ද ඉවහල් වන බවත් පෙන්වා දිය හැකි ය. 'යුත්' /jəha:/ පදය වාගාලාපවල භාවිත වන ආකාරය නිරීක්ෂණය කිරීමේ දී එය උත්තම පුරුෂය සමග සාපුෂ සම්බන්ධතාවයක් දක්වන බව ද එසේ ම ඇතැම් සන්දර්භවල මධ්‍යම පුරුෂය සමග ද සම්බන්ධයක් ගොඩනගන බව ද හඳුනා ගත හැකි ය.

## සමාලෝචනය

සාම්ප්‍රදායික හින්දී ව්‍යාකරණයේ අවබය පදයක් ලෙස හෝ ක්‍රියා විශේෂණ පදයක් ලෙස අධ්‍යයනය කරනු ලබන ‘යාහ්’ /jəha:/ පදයේ හාටිත අර්ථය නිශ්චිතව හඳුනා ගැනීම සඳහා අර්ථ විවාරණ්‍යක මූලධර්ම යටතේ සාකච්ඡා කරනු ලබන හාජාමය කරුණු පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා ප්‍රකරණ විවාරණ්‍යක මූලධර්ම යටතේ සාකච්ඡා කරනු ලබන හාජාමය නොවන කරුණු ද ඉවහල් වන බවත්, ඉහත විශ්ලේෂණයට අනුව පැහැදිලි වේ. එසේ ම ‘යාහ්’ /jəha:/ පදයේ හාටිතය වාග්චිඩ්‍යාන්මක මූලධර්මවලට අනුව ප්‍රකරණ විවාරයේ සාකච්ඡාවට ගැනෙන ආදේශක වචනවල හාටිතයට සමාන බවට ද ඉහත විශ්ලේෂණය සාක්‍රීරුපත් කරයි. ඒ අනුව ‘යාහ්’ /jəha:/ පදය ප්‍රකරණ බද්ධව අර්ථ නිරුපණය කරන, එසේ ම කිසියම් ස්ථානයක් උදෙසා ආදේශ වන ස්ථානවාවේ ආදේශක වචනයක් ලෙස වාග්චිඩ්‍යාන්මක මූහුණුවරකින් හඳුන්වා දිය හැකි බව පැහැදිලි වේ.

හාජාකයාට සම්පූර්ණ ස්ථානයක් අර්ථ ගැන්වීම උදෙසා හාටිතා වන ‘යාහ්’ /jəha:/ පදය වාග්චිඩ්‍යාන්මකව සම්පූර්ණ ස්ථානවාවේ ආදේශක වචනයක් ලෙස තවදුරටත් විශේෂණය කර හඳුන්වා දිය හැකි ය.

## ආග්‍රිත ග්‍රන්ථ නාමාවලිය

1. තිවාරී, හෝලානාරී. (1996). හාජා විශ්චාන්. ඉලහාබාද්: කිතාවි මැඟ්ල් ප්‍රකාශන.
2. තිවාරී, හෝලානාරී. (2004). හින්දී හාජා කී සංරච්චනා. නර් දිල්ලි: වාණි ප්‍රකාශන.
3. බාජ්රී, හරදේවී. (2016). රාජ්පාල් හින්දී ගබඳකෙස්. නර් දිල්ලි: රාජ්පාල් ඇන්ඩ් සන්ස්.
4. බාජ්රී, හරදේවී. (1985). ව්‍යාච්ජාරික් හින්දී ව්‍යාකරණ්. ඉලහාබාද්: ලේක්ංහාර්සි ප්‍රකාශන.
5. රාජ්පත්තු, ආර්. එම්. බඩිලිවී. (1989). ‘ප්‍රකරණ විවාරයෙහි ස්වභාවය.’ හාජා විශ්චාන් හාජා විශ්චාන් ලිපි සංග්‍රහය ප්‍රථම ක්‍රාපය, 64-70.
6. රාජ්පත්තු, ආර්. එම්. බඩිලිවී. (1991). ‘ප්‍රකරණ විවාරයෙහි ලා ආදාළ බව නමැති සංකල්පයෙහි ඇති වැදගත්කම කෙබඳ ද?’ වාග්චිඩ්‍යා හනරවන ක්‍රාපය, 47-54.

7. රාජපක්ෂ, ආර්. එම්. බලිලිවි. (1993). 'භාෂණ සිංහලයේ එන ආදේශක වචන.' සම්භාෂණ පස්වන කළුපය, 164-168.
8. විතුමසිංහ, දය, රාජපක්ෂ, ආර්. එම්. බලිලිවි, විරසේකර, ජානතී සන්ධිය. (2009). වාග්විද්‍යා ප්‍රමේශය - 2. කැලණිය විශ්වවිද්‍යාලය: වාග්විද්‍යා අධ්‍යයන අංශය.
9. සහායේ, වතුරුභූත් සහ වතුරුවේදී, අරුණේ. (1998). ව්‍යාවහාරික් හින්දී ව්‍යාකරණ් මිඡ් වාර්තාලාජ්. ආගේරා: කෙන්නඩිය හින්දී සංස්ථාන්.
10. සිංහ්, ක්‍රිඛාංකර සහ සහායේ, වතුරුභූත්. (2010). ආද්‍රිනික් භාෂා විශ්‍යාන්: නර්දිල්ලී: වාණි ප්‍රකාශන.
11. සෙනරත්න්, පුදත්. (2003). භාෂණ සිංහල ආදේශක වචන පිළිබඳ අර්ථ විවාරණ්මක විශ්‍යානක්. කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා දරුණුන් උපාධි පරික්ෂණය සඳහා ඉදිරිපත් කළ ගාස්ත්‍රිය තිබන්ධය, පිටු 227. (අමුදිත යි)
12. සෙනෙවිරත්න්, ලක්ෂ්මීන්. (2008). හින්දී වියරණ පුරුව. කොළඹ 10: සමයවර්ධන (පෙළද්‍රලික) සමාගම.
13. රේවත, උච්චවල. (2022). සංස්කෘත ස්ථානවාලී ආදේශක වචන සම්බන්ධව යුරකළනය හරහා පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව. 2022 - 07 - 28.
14. Levinson, S. C. (1983). *Pragmatics*. London: Cambridge University press.